

2017 අංක 32 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන විසර්ජන පනතේ පළමුවන උපලේඛනයේ හා තෙවන උපලේඛනයේ සඳහන් ශීර්ෂ හා විෂය අංක යටතේ වන විසර්ජන ගිණුම, සැසඳුම් ප්‍රකාශන සහ වාර්ෂික අයවැය ඇස්තමේන්තුවේ 3.1.1, 3.1.2 හා 3.1.3 වගුවල ඇතුළත් ආදායම් සංකේතවලට අදාළ ආදායම් ගිණුම් 36 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විගණනයට ඉදිරිපත් කරන ලදී. එම ගිණුම්වලින් හා සැසඳුම් ප්‍රකාශනයෙන් නිරූපනය වන මූල්‍ය හා භෞතික කාර්යසාධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණනය කරන ලදී.

1.2 ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ, ආදායම් ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ මූල්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතුභාවය පිළිබඳ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 ප්‍රකාරව රාජ්‍ය මුදල් ඉපැයීම සහ රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම මෙන්ම රජයේ සියළුම මුදල් කටයුතු අධීක්ෂණය පිළිබඳ පොදු අවේක්ෂණයද මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් එම වගකීම ඉටු කිරීම පිණිස මුදල් රෙගුලාසි 124(2) ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත් කර ඇත. මුදල් රෙගුලාසි 125(1)(අ) ප්‍රකාරව දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියළු මුදල් ගනුදෙනු පිළිබඳව ගණන්දීමේ නිලධාරියා වන අතර ආදායම් ගණන්දීමේ නිලධාරියා භාණ්ඩාගාරය විසින් පත්කර ඇත. පාර්ලිමේන්තුව විසින් පනවන ලද සීමාවන් ඇතුළත තම කාර්යභාරයන් ඉටු කර ඉදිරිපත් කරනු ලබන ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, රජයේ මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වා ගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

1.3 විගණන විෂය පථය

ශීර්ෂය 246 - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය හා භෞතික කාර්යසාධනය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අභ්‍යන්තර පාලන විධිවිධාන යොදා ගැනීම, නීති, රීති හා රෙගුලාසිවලට අනුකූලවීම හා පොත්පත්, ලේඛන, වාර්තා හා සැසඳුම් ප්‍රකාශන යාවත්කාලීන කර පවත්වා ගැනීම, ගිණුම් පිළියෙල කර කාලීනව ඉදිරිපත් කිරීම, කාර්යසාධන දර්ශක පදනම් කරගෙන අදාළ පාර්ශවයන් වෙත කාර්යසාධන වාර්තා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2018 ඔක්තෝබර් 25 දින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද සැලැසුම්, ගිණුම්, සැසඳුම් ප්‍රකාශන හා කාර්යසාධන වාර්තා පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.4 විගණන නිරීක්ෂණය

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 246 වැය ශීර්ෂය පිළිබඳ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද විගණනයේ දී අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඉහත 1.3 ඡේදයේ සඳහන් කර ඇති කළමනාකරණ විගණන වාර්තාවේ විස්තරාත්මකව දක්වා ඇත. එම නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ මෙම වාර්තාවේ 2.1 ඡේදයේ සිට 2.14 දක්වා ඡේදවල සඳහන් කර ඇත. මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 128 හි සඳහන් විධිවිධාන ඉටු කිරීමේ දී අනාවරණය වූ පහත සඳහන් සටහනේ සාරාංශගත කර දක්වා ඇති විගණන නිරීක්ෂණවලට යටත්ව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී වශයෙන් තම ගිණුම් කටයුතුභාවය සතුටුදායක ලෙස ඉටු කර තිබුණ බව නිරීක්ෂණය විය.

මුදල් රෙගුලාසි 128 - ගණන්දීමේ නිලධාරීගේ ගිණුම් කටයුතුභාවය **ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ ගණන්දීමේ නිලධාරීගේ එම විධිවිධානයට අනුගත වී නොතිබීම** **නිරීක්ෂණය ඇතුළත් වාර්තාවේ ඡේද යොමුව**

<p>128(1)(අ) රජය විසින් නියම කර දක්වා ඇති ප්‍රතිපත්තිය හා බලය දෙනු ලැබූ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා දීමෙහිලා පාර්ලිමේන්තුවේ අභියෝගයන් ගැන සැලැකිල්ලට ගෙන තම දෙපාර්තමේන්තුවේ කටයුතු විවක්ෂණ භාවයෙන් යුක්තව සැලැස්සුම් කර ක්‍රියාත්මක කරන බව සහ ප්‍රස්තුත වර්ෂය සඳහා නියමිත වැඩසටහන සම්පූර්ණ කිරීමට සහ/හෝ නියමිත ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට පරිශ්‍රමයක් දක්වා තිබීම.</p>	<ol style="list-style-type: none"> 1. ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි. 2. ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතිය 3. අයවැය ඇස්තමේන්තු තාත්වික ලෙස පිළියෙල නොකිරීම 4. ලේඛන හා පොත් පවත්වා නොතිබීම 5. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු 	<p>2.1.1</p> <p>2.1.3</p> <p>2.8(අ)</p> <p>2.12</p> <p>2.2.2</p>
--	--	--

<p>128(1)(ආ) තම දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය හා ගිණුම්කරණය සඳහා සංවිධානය සාර්ථක බවට සහ අවශ්‍ය අවස්ථාවලදී රජයට ලැබිය යුතු ගාස්තු නිවැරදිව නිශ්චය කිරීමට ඒවා ක්‍රමානුකූලව ද සම්පූර්ණයෙන්ම ද අප්‍රමාදව ද එකතු කර ගැනීමට සහ ලැබෙන මුදල් ගිණුම්ගත කිරීමටද, රජය වෙනුවෙන් වගකීම්වලට බැඳීම් සඳහා බලය දීමටද ඉටුකරන ලද සේවාවන් සැපයීම් අධීක්ෂණය හා පරීක්ෂා කිරීමට සහ එම රජයේ අරමුදලින් ඒ සඳහා අප්‍රමාදව හා නිවැරදිව ගෙවීම් කිරීමට ඉන් ජරමාණවත් තරම් විධිවිධාන සලසා තිබීම.</p>	<ol style="list-style-type: none"> 1. ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතිය 2. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු 	<p>2.1.3</p> <p>2.2.2</p>
---	--	---------------------------

128(1)(ඇ)	මුදල් රෙගුලාසි හා රජයේ වෙනත් පරිපූරක නියමයන් තම දෙපාර්තමේන්තුවේදී පිළිපදිනු ලබන බවට හා අවශ්‍ය අවස්ථාවලදී ඒවාට අතිරේක වශයෙන් දෙපාර්තමේන්තු නියමයන් නිකුත් කරන බව	ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම	2.12
128(1)(ඈ)	ලැබීම්, ගෙවීම් හා නිකුත් කිරීම් සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් පවත්වා ගෙන යන බවට හා ඒ ක්‍රමයේ ක්‍රියාකාරීත්වය කලින් කල සෝදිසි කරන බව	1. ආදායම් ගිණුම්වල අඩුපාඩු 2.9 2. රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමේ සඳහන් අඩුපාඩු 2.10	
128(1)(ඉ)	රජය සතු වූ හෝ රජයේ භාරයේ පවත්නා මුදල් බඩුබාහිර උපකරණ හා වෙනත් වත්කම් සුරක්ෂිතව තබා ගැනීම සහ සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් තරම් සහ විධිමත් විධිවිධාන යොදවනු ලබන බව, ඒවා වරින්වර සත්‍යාපනය කරනු ලබන බවටත්, ඒවා නිසියාකාරව නිෂ්කාශනය කරනු ලබන කල්හි එසේ නිෂ්කාශනය කිරීම නියමිත රෙගුලාසිවලට හා උපදෙස්වලට අනුකූලව කරනු ලබන බව	1. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයන් කිරීමේ අඩුපාඩු 2.3 (ඇ) 2. වත්කම් කළමනාකරණයේ අඩුපාඩු 2.3	
128(1)(ඊ)	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා හෝ භාණ්ඩාගාරය හෝ විසින් ඉල්ලා සිටින තොරතුරු, ප්‍රකාශ හා වාර්තා නිවැරදිව කලට වේලාවට ඉදිරිපත් කරන බව	1. ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි. 2.1.1 2. ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාණවත් පරිදි සැලැස්ම නොකිරීම. 2.2.1 3. අයවැය ඇස්තමේන්තු තාත්වික ලෙස පිළියෙල නොකිරීම 2.8(අ) 4. වාර්ෂික කාර්යසාධන වාර්තාව ප්‍රමාද වී ඉදිරිපත් කිරීම 2.1.2	
128(1)(උ)	රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වාර්තා	1. ආදායම් ගිණුම් සම්බන්ධව 2.9	

	නීතිපතා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට යවන බව	2. රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම සම්බන්ධයෙන්	2.10
128(1)(ඌ)	හිඟව තිබෙන ගාස්තු යනාදිය අයකර ගැනීමට විශේෂ විධිවිධාන යොදන බවට සහ එම කාර්ය පැවැරී ඇති නිලධාරීන් විසින් හිඟ මුදල් පිළිබඳව ඒවා අයකර ගැනීම කඩිනම් කිරීමට ගනු ලැබූ පියවර පිළිබඳව යටත් පිරිසෙන් තුන් මාසයකට වරක් හෝ අන්‍යාකාරයකින් විධානය කළ පරිදි හෝ තමා වෙත වාර්තා කරන බව,	1. ආදායම් ගිණුම්වල වූ අඩුපාඩු 2. රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමේ හිඟහිටි ණය ශේෂ අයකර ගැනීම 3. අවිධිමත් ගනුදෙනු	2.9 2.10 2.4
128(1)(එ)	රජයේ කටයුතු ඉටු කිරීමේ දී අපේක්ෂිත අරපිරිමැස්ම, කාර්යක්ෂමතාව, විධිමත්බව හා අවංකභාවය යන කරුණු පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුක්තව තම දෙපාර්තමේන්තුවේ කර ගෙන යන බව	ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතිය	2.1.3
128(1)(ක)	ගණන්දීමේ නිලධාරියා වශයෙන් තමා වගකීමට බැඳී සිටින වියදම් ශීර්ෂයක එක් එක් වැඩසටහන වෙනුවෙන් මුදල් වර්ෂය අවසානයේදී විසර්ජන ගිණුමක් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත ඉදිරිපත් කරනු ලබන බව (මු.රෙ.150 බලන්න)	විසර්ජන ගිණුමේ සඳහන් අඩුපාඩු	2.8(ඇ)

128(1)(ඡ)	නිලධාරීන්ගේ/සේවකයින්ගේ ප්‍රමාදය, නොසැලැකිල්ල, වරද හෝ වංචාව නිසා රජයට පාඩු සිදු වී ඇති අවස්ථාවලදී මුදල් රෙගුලාසි 103 සිට 108 දක්වා රෙගුලාසිවල නියම කර ඇති කාර්ය පරිපාටිය ගණන්දීමේ නිලධාරීන් විසින් අනුගමනය කරනු ලබන බවටද, මුදල් රෙගුලාසි 156(1) අනුව එම පාඩු සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්/සේවකයන් මත අධිභාර පනවනු ලබන බව (වගබලා ගැනීම පිණිස ප්‍රමාණවත් විධිවිධාන යෙදීම විශේෂයෙන් ඔහුගේ යුතුකම් භාරය වන්නේය.)	පාඩු හා හානි	2.5
-----------	---	--------------	-----

මුදල් රෙගුලාසි 128(2) - රාජ්‍ය ආදායම් ගණන්දීමේ නිලධාරීන්ගේ ගිණුම් කටයුතුභාවය

128(2)(අ)	ආදායම් සංකේතයට අදාළ ආදායම් ඇස්තමේන්තු සම්පූර්ණ ලෙසත්, හැකි තාක් නිවැරදිවත් පිළියෙල කිරීම	අපේක්ෂිත ආදායම රැස් කිරීමට නොහැකිවීම	2.9
-----------	--	--------------------------------------	-----

128(2)(ආ)	මුදල් වර්ෂය අවසානයේදී මුදල් රෙගුලාසි 151 ජරකාරව ආදායම් ගිණුම් පිළියෙල කිරීම	ආදායම් ගිණුම විධිමත් පරිදි පිළියෙල කර නොතිබීම	2.9
-----------	---	---	-----

128(2)(ඇ)	ආදායම් සංකේතයට අදාළව මුදල් වර්ෂයේ ජුනි 30 දිනට හා දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් තත්ත්වය පෙන්වනුම් කරන අර්ධ වාර්ෂික වාර්තා පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.	අර්ධ වාර්ෂික හිඟ ආදායම් වාර්තා නියමිත දිනයට පිළියෙල කර විගණනයට ඉදිරිපත් කර නොතිබීම.	2.9
-----------	---	---	-----

(මෙම වාර්තාව පිළිවෙලින් ජූලි 31 දින හා ජනවාරි 31 දිනට කලින් විගණකාධිපති වෙත ලැබිය යුතුය. පිටපතක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.)

128(2)(උ)	රාජ්‍ය ආදායම් එකතු කර ගැනීමට කටයුතු කරන විවිධ දෙපාර්තමේන්තුවලින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ද, උචිත ආදායම් සංකේතය යටතේ එකතු කරනු ලබන මුදල් පිළිබඳ වාර්තා තබා ගන්නා බවට ද, ඒ ඒ ආදායම්	භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතයේ සංඛ්‍යා පදනම් කර ගෙන ආදායම් ගිණුම පිළියෙල කර තිබීම	2.9
-----------	---	--	-----

සංකේතය යටතේ එකතු කරන ලද ආදායම් පිළිබඳ භාණ්ඩාගාරය තබා ගෙන ඇති ගිණුම් සමඟ එකී වාර්තා සටහන් සැසඳෙන බව,

128(2)(එ) අවශ්‍ය තැන්හි ආර්ථික ක්‍රමයේ හා ආදායම් විචලනය 2.9 වෙනත් තත්වයන්ගෙන් වෙනස්වීම් සම්බන්ධයෙන් බලපෑ කරුණු ගැන සැලකිලිමත්ව, කලින් කල පිළිබඳ විශ්ලේෂණය නොකිරීම වරිපනම් හා අය කිරීම් හෝ බදු සහ ගාස්තු ආදිය අය කිරීම් සමාලෝචනය කර ඒවා ප්‍රතිශෝධනය කිරීමට නිසි පියවර ගන්නා බව,

2. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

2.1 කාර්යසාධනය

2.1.1 සැලසුම් කිරීම

2014 පෙබරවාරි 17 දිනැති අංක 1/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර ගත් ප්‍රතිපාදන උපයෝජනය කිරීම සඳහා 2017 වර්ෂය සඳහා පිළියෙල කළ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම විගණනය සඳහා ඉදිරිපත් නොවුණි. එබැවින් සමාලෝචිත වර්ෂයට අදාළ වාර්ෂික අයවැය පදනම් කර ගත් ප්‍රමුඛතා අනුව සකස් කළ ක්‍රියාකාරකම් සැලසුම, ක්‍රියාත්මක කළ කාල රාමුව හා එම ක්‍රියාකාරකම්වල අපේක්ෂිත නිමැවුම්/ ප්‍රතිඵල ඇස්තමේන්තු කිරීම සම්බන්ධව පරීක්ෂා කිරීමට නොහැකි විය.

2.1.2 වාර්ෂික කාර්ය සාධන වාර්තාව

2002 සැප්තැම්බර් 12 දිනැති අංක 402 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් මුදල් වර්ෂය අවසාන වී දින 150 ක් ඇතුළත සමාලෝචිත වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කළ යුතු වුවත්, කාල පමාවකින් පසුව එම වාර්තාව 2018 ඔක්තෝබර් 9 දින පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබුණි.

2.1.3 ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතිය

දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති සමාලෝචිත වර්ෂයේ කාර්යසාධන වාර්තාව අනුව ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමේ ප්‍රගතියට අදාළ නිරීක්ෂණ පහත වේ.

(අ) බදු වාර්තා සැපයීමේ අනුකූලතාවය

ආදායම් වාර්තා නිසි වේලාවට සැපයීම මඟින් සහ ස්වතක්සේරු මත පදනම් වූ ගෙවීම් සඳහා බදු ගෙවන්නන්ගේ අනුකූලතාවය වැඩි දියුණු කිරීමේ වැඩසටහන් වර්ෂය පුරා අඛණ්ඩව ක්‍රියාත්මකව පැවතිය ද නියමිත දිනට වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රගතිය 2014/2015 තක්සේරු වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂ දෙකෙහි පහළ මට්ටමක පැවතිණි. විස්තර පහත දක්වා ඇත.

තක්සේරු වර්ෂය	නියමිත දිනට බදු වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රතිශතය (බදු වර්ග අනුව)						
	ආදායම් (සංස්ථාපිත)	බදු	ආදායම් (සංස්ථාපිත නොවන)	බදු	උපයන විට ගෙවීමේ බදු	ජාතිය ගොඩනැගීමේ බදු	එකතු කළ අගය මත බදු
	සියයට		සියයට		සියයට	සියයට	සියයට
2014/2015	52		47		63		
2015/2016	30		48		57		
2016/2017	41		45		14		
2015						86	65
2016						31	71
2017						21	47

(ආ) ස්ව තක්සේරු පදනම මත හා අනෙකුත් පදනම් මත ආදායම් රැස් කිරීම

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ දෙකක ස්ව තක්සේරු පදනම මත හා වෙනත් පදනම් මත ආදායම් රැස් කිරීමේ ප්‍රගතිය පහත වේ. (ආනයන මත එකතු කළ අගය මත බදු හා ආනයන මත ජාතිය ගොඩනැගීමේ බදු හැර)

විස්තරය	2015		2016		2017	
	ස්ව තක්සේරු මත	වෙනත් පදනම් මත	ස්ව තක්සේරු මත	වෙනත් පදනම් මත	ස්ව තක්සේරු මත	වෙනත් පදනම් මත
ආදායම් රැස් කිරීම (රු.බිලියන)	542.2	18.1	496.9	27.8	616.5	22.8
සමස්ත ආදායමේ ප්‍රතිශතයක් (ආනයන මත VAT NBT හැර) - (සියයට)	97	3	94	6	96	4

ඒ අනුව නිල තක්සේරු නිකුත් කිරීමේ පදනමින් ආදායම් රැස් කිරීම (වෙනත් පදනම් මත) ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු.බිලියන 5 කින් හෙවත් සියයට 18 කින් අඩු වී තිබුණ බව නිරීක්ෂණය විය.

2.2 ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් සැපයීම් හා සේවා ලබා ගැනීම

දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් සැපයීම් හා සේවා ලබා ගත යුතු වූ රු.මිලියන 121.9 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 121.6 ක ප්‍රතිපාදන පමණක් උපයෝජනය කර තිබුණි.

2.2.1 ප්‍රසම්පාදනයන් සැලසුම් කිරීම

දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා උපයෝජනය කර තිබූ රු.මිලියන 121.6 ක ප්‍රතිපාදනය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන සැලසුම් පිළියෙල කර තිබුණ ද ප්‍රසම්පාදන කටයුතු කාලීනව සිදු කිරීම සඳහා ප්‍රසම්පාදන කාල උප ලේඛනයක් සකස් කර නොතිබුණි.

2.2.2 ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම

2015 දෙසැම්බර් 31 දක්වා වූ බදු කාල පරිච්ඡේදයට අදාළ බදු පරිපාලනය සිදු කරන ප්‍රධාන පරිගණකයේ දත්ත පද්ධතිය නඩත්තු කිරීමේ සේවා ගිවිසුම 2016 දෙසැම්බර් 22 වන දිනෙන් අවසන් වී තිබුණි. දෙපාර්තමේන්තුව විසින් මෙම පද්ධතිය නඩත්තු කිරීම සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු 2016 සැප්තැම්බර් 21 දින ආරම්භ කර තිබුණ ද විගණන පරීක්ෂාව සිදු කළ 2017 අගෝස්තු 31 දින දක්වාත් ප්‍රසම්පාදන කටයුතු නිම කර සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගෙන එහි නඩත්තු කටයුතු පවරා දීමට කටයුතු කර නොතිබුණි. මෙම බදු පරිපාලන පද්ධතිය තුළ රු.බිලියන 323 ක පමණ හිඟ බදු ශේෂ පවතින අතර දත්ත පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳ අවධානය යොමු කර කාලීනව ප්‍රසම්පාදන කටයුතු සිදු කර නොතිබුණ බව නිරීක්ෂණය විය.

2.3 වත්කම් කළමනාකරණය

දෙපාර්තමේන්තුවේ වත්කම් සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේ දී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) රත්නපුර නව නගර සැලැස්ම යටතේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා තක්සේරු වටිනාකම රු.මිලියන 5.13 ක් වූ පර්චස් 41 ක ඉඩමක් 2007 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් දෙපාර්තමේන්තුව වෙත වෙන් කර දී තිබුණි. එම අවස්ථාවේ දී අදාළ ඉඩම පවරා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉන් වර්ෂ 10 ක කාල පරාසයකින් පසු 2017 වර්ෂයේ දී රු.මිලියන 14.35 ක නව තක්සේරු මිලට අදාළ ඉඩම මිල දී ගෙන තිබීමෙන් රු.මිලියන 9.22 ක අමතර වියදමක් දරා තිබුණි. තවද, කාලීනව ඉඩම මිල දී ගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් වසර ගණනාවක සිට කුලී ගොඩනැගිල්ලක රත්නපුර ප්‍රාදේශීය කාර්යාලය පවත්වා ගෙන යාමට සිදු වී තිබුණ අතර සමාලෝචිත වර්ෂයේ දී පමණක් එම ගොඩනැගිල්ලට කුලිය ලෙස රු.මිලියන 3.48 ක් ගෙවා තිබුණි.

(ආ) නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්
 පහත වර්ග කර ඇති සමහර වත්කම් නිෂ්ක්‍රීයව පැවති බව නියැදි විගණන පරීක්ෂණවල දී නිරීක්ෂණය විය.

වත්කම් වර්ගය	ඒකක ගණන	නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිතව පැවති කාලය
(i) ප්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර	02	2009 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා (දේශීය ආදායම් ගොඩනැගිල්ල නවීකරණයේ දී සපයා තිබුණි.)
(ii) සී.සී.ටී.ටී. කැමරා	70	2010 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා (දේශීය ආදායම් ගොඩනැගිල්ල නවීකරණයේ දී ගොඩනැගිල්ලේ මහල්වලට සවි කර ඇති නමුත් ඒවා භාවිතයට ගෙන නොතිබුණි.)

(ඇ) වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම

2017 දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව, දෙපාර්තමේන්තුවේ ශාඛා 16 කට අදාළ භාණ්ඩ වර්ග 53 කින් ඒකක 230 ක අතිරික්තයක් පවතින බව හඳුනා ගෙන තිබුණි. තවද, ශාඛා 4 ක භාණ්ඩ වර්ග 19 කින් ඒකක 84 ක උනතාවයක් හා ආපන ශාලාවේ භාණ්ඩ වර්ග 9 කින් ඒකක 621 ක උනතාවයක් පවතින බව හඳුනා ගෙන තිබුණි. එසේ වුවද එම අතිරික්තතා සහ උනතා සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 757 (2) ප්‍රකාරව කටයුතු කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

2.4 අවිධිමත් ගනුදෙනු

දෙපාර්තමේන්තුව විසින් එළඹ තිබුණු සමහර ගනුදෙනු විධිමත් බවින් තොර විය. නිරීක්ෂණය වූ එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

(අ) 2006 අංක 6 දරන දේශීය ආදායම් පනතේ 17(අ) හා 34 (ණ) වගන්ති ප්‍රකාරව නව ව්‍යවසායක් සඳහා ස්ථාවර වත්කම් වෙනුවෙන් රු.මිලියන 50 කට නොඅඩු වූ ආයෝජනයක් සිදු කර තිබෙන විට එම ආයෝජන මුදලින් සියයට 25 ක සුදුසුකම් ලබන ගෙවීම් ලෙස බදු ගණනය කිරීමේ දී අඩු කිරීමට ඉඩ දිය හැකිව තිබුණි. දේශීය ආදායම් පනතට අර්ථ නිරූපන ලබා දීමේ කමිටුව විසින් පනතේ 17(අ) වගන්තිය සඳහා ලබා දී ඇති අර්ථ නිරූපනය අනුව පවතින ව්‍යාපාරයක නව ව්‍යවසායක් සඳහා මෙම ප්‍රතිලාභය ලබා දීමේ දී කරුණු රාශියක් තෘප්ත කළ යුතු විය. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) නියැදි විගණන පරීක්ෂාවේ දී අනාවරණය වූ පරිදි බදුකරුවන් නිදෙනෙකු විසින් සංශෝධිත බදු වාර්තා ඉදිරිපත් කරමින් බද්දට යටත් ආදායම ගණනය කිරීමේ දී එකතුව රු.මිලියන 2,953.9 ක මුදලක් සුදුසුකම් ලබන ගෙවීම් ලෙස අඩු කිරීමට ඉල්ලා තිබුණ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි රු.මිලියන 1,687.7 ක සුදුසුකම් ලබන ගෙවීම් සඳහා ඉඩ ලබා දී තිබුණි.

බදු ලිපිගොනු අංකය	තක්සේරු වර්ෂය	සුදුසුකම් ලබන ගෙවීම් ලෙස අඩු කිරීමට ඉල්ලා ඇති මුදල රු.	සුදුසුකම් ලබන ගෙවීම් ලෙස අඩු කිරීමට දෙපාර්තමේන්තුව ඉඩ දී ඇති මුදල රු.
114007560	2012/2013	557,644,816	323,197,103
	2013/2014	1,021,211,334	599,205,818
114011096	2012/2013	436,894,556	260,949,038
	2013/2014		
114037443	2012/2013	938,181,921	504,398,905
	2013/2014		
එකතුව		2,953,932,627	1,687,750,864

(ii) ඉහත බදු කරුවන් වෙත මෙම ප්‍රතිලාභය ලබාදීමේ දී අර්ථ නිරූපන කමිටුව පෙන්වා ඇති සියළුම කරුණු තෘප්ත කර තිබුණ බව ලිපි ගොනුව අනුව තහවුරු නොවුණි. තවද බදුකරු ඉල්ලා ඇති මුදලින් කොටසක් පමණක් සුදුසුකම් ලබන ගෙවීම් ලෙස අඩු කිරීමට ඉඩ ලබාදීමේ ප්‍රමාණය තීරණය කිරීමේ පදනම ද විගණනයට නිරීක්ෂණය නොවීය.

(ආ) වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද 2006 ජනවාරි 04 දිනැති අංක සීඑස්ඩී/81/40 දරන චක්‍රලේඛය හා ඒ සඳහා වරින් වර කරන ලද සංශෝධන චක්‍රලේඛවලට අවධානය යොමු කරමින් ජනාධිපති කාර්යාල නිකුත් කරන ලද 2007 පෙබරවාරි 28 දිනැති ලිපියේ III ඡේදය මගින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන සිය රැස්වීම්, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම සඳහා හෝටල් තෝරා නොගත යුතු විය. තවද, දේශීය සංචාරවල දී ආහාර පාන හා නවාතැන් වෙනුවෙන් ගෙවිය යුතු හෝටල් ගාස්තු රජයේ මුදලින් නිරවුල් නොකළ යුතු විය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ හා පසුගිය වර්ෂ 3 ක දී හෝටල්වල වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම වෙනුවෙන් රු.23,088,032 ක මුදලක් ගෙවීම් කර තිබුණි.

2.5 පාඩු හා හානි

නියැදි විගණන පරීක්ෂණවල දී අනාවරණය වූ පාඩු හා හානි පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 2012 වර්ෂයේ දී අංක 114388149 හා අංක 114614254 දරන බදු ලිපි ගොනු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුණි. අදාළ විමර්ශනය විධිමත් පරිදි සිදු කර නොමැති බවක්, බදුකරු විසින් බැංකු ගිණුම් කිහිපයක තොරතුරු බදු වාර්තාවල අනාවරණය කර නොමැති බවක් මහජන නියෝජනයක් මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබුණි. මහජන නියෝජනයේ සඳහන් බැංකු ගිණුම් තුනකට අදාළව 2009 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ බැංකු ප්‍රකාශන සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂාවේ දී එකතුව රු.මිලියන 3,179 ක පමණ මුදලක් බැංකු ගිණුම්වලට බැර වී තිබුණු බවයි. එසේ ගිණුම්වලට බැර වී ඇති මුදලින් බදු ගෙවන්නාගේ ආදායම් හඳුනා ගෙන ඒ මත ආදායම් බදු හා එකතු කළ අගය මත බදු සඳහා අතිරේක තක්සේරු නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බවක් නිරීක්ෂණය නොවුණි.

(ආ) අගරු වූ චෙක්පත් සඳහා මුදල් අය කර ගැනීමේ දී ද මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කර ඇති බව නිරීක්ෂණය විය. 2009 වර්ෂයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ මෙලෙස අගරු වී පැවති චෙක් පත් සංඛ්‍යාව 6,842 ක් වූ අතර ඒවායේ වටිනාකම රු.මිලියන 1,986 ක් විය. එසේ අගරු වී ඇති චෙක්පත් අතර තෙවෙන පාර්ශවයකින් රැස් කර ගෙන දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය නොකළ මුදල්වලට අදාළ චෙක්පත් ප්‍රමාණය 3,791 ක් වූ අතර එහි වටිනාකම රු.මිලියන 1,509 ක් විය. එය මුළු අගරු චෙක්පත් වටිනාකමින් සියයට 76 ක් විය. අගරු වී පැවති මුළු චෙක්පත් අතරින් 2018 සැප්තැම්බර් 25 දින වන විට එකතුව රු.මිලියන 1,711 කට අදාළ චෙක්පත් 5,888 ක් අය කර ගෙන නොතිබුණි.

(ඇ) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කළ ගැසට් නිවේදන අනුව, මත් පැන් විකිණීම හා බෝතල් රා විකිණීම සඳහා වූ යම් වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් කර ගෙන යාමට නිකුත් කරන බලපත්‍රයක් මත 2008 ජනවාරි මස සිට රු.10,000 ක් හා 2013 ජනවාරි මස සිට රු.20,000 ක් බැගින් වූ මුද්දර ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අය කළ යුතු බව දක්වා තිබුණි. එම මුද්දර ගාස්තුවක් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමේ නියෝග සකසා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු විය. එසේ වුවද, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛයක් මගින් මත්පැන් වර්ග 4 ක බලපත්‍ර හා බෝතල් රා බලපත්‍ර සඳහා වූ මුද්දර ගාස්තු අය නොකිරීමට ප්‍රාදේශීය ලේකම් වරුන්ට උපදෙස් දී තිබුණි. ඒ අනුව, 2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වසර 10 ක් තුළ විශාල මුද්දර ගාස්තු ආදායමක් රාජ්‍ය ආදායමට අහිමි වී තිබූ අතර, නියැදි විගණන පරීක්ෂාවේ

දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 කින් නිකුත් කළ උක්ත බලපත්‍ර වෙනුවෙන් 2017 වර්ෂයේ දී පමණක් රු.මිලියන 2.7 ක මුද්දර ගාස්තු ආදායමක් අහිමි වී තිබුණි.

2.6 විසඳා නොතිබුණු විගණන ඡේද

දේශීය ආදායම් ගොඩනැගිල්ල නවීකරණය කිරීමට හා මහල් නවයකින් සමන්විත රථ වාහන අංගනයක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තු කර තිබුණු රු.මිලියන 1,437 ක මුදලකින් රු.මිලියන 1,318 ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවා තිබුණ අතර 2014 දෙසැම්බර් 31 දිනට පෙර එම ඉදිකිරීම අවසන් කළ යුතුව තිබුණි. 2015 දෙසැම්බර් 31 දිනටත් එම ඉදි කිරීම නිම කර නොතිබුණ බව 2015 වර්ෂයේ විගණකාධිපති වාර්තාවේ 3.7 ඡේදය මගින් පෙන්වා දී තිබුණ ද 2018 ජුනි 30 දින වන විටත් ඉදි කිරීම් කටයුතු අවසන් කර නොතිබුණි.

2.7 කළමනාකරණ දුර්වලතා

නියැදි විගණන පරීක්ෂණවල දී පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (අ) බදු පරිපාලන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රු.බිලියන 4 කට අධික මුදලක් වැය කර ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (RAMIS) ස්ථාපිත කර 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. ඊට අදාළව පහත කරුණු නිරීක්ෂණය විය.
 - (i) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2006 අංක 10 දේශීය ආදායම් පනත සහ 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව බදු කරුවන් විසින් 2017 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතුව පැවති එකතු කළ අගය මත බදු, ආදායම් බදු, උපයන විට ගෙවීමේ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදුවලට අදාළව බදු වාර්තා 312,507 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබුණ බව බදු පරිපාලන පද්ධතියේ තොරතුරු අනුව, තහවුරු විය.
 - (ii) බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) යටතේ පාලනය වන බදු වර්ග සඳහා බදු කරුවන් ඉදිරිපත් කරන තොරතුරු හා වාර්තා සම්බන්ධයෙන් එම පද්ධතිය තුළින් හඳුනා ගන්නා ලද අඩුපාඩු සහ තවදුරටත් පරීක්ෂාකළ යුතු කරුණුවලට අදාළ වැඩ විෂයයන් පද්ධතිය විසින්ම නිලධාරීන් වෙත යොමු කරනු ලබයි. එහෙත් සමාලෝචිත වර්ෂය තුළ එසේ නිලධාරීන් වෙත යොමු කර තිබුණු වැඩ විෂයයන් 346,645 ක් එනම් මුළු වැඩ විෂයයන්ගෙන් සියයට 34 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නියමිත පරිදි නිම කර නොතිබුණි. නිම කර නොමැති වැඩ විෂයයන් අතරින් විෂයයන් 144,337 ක් එකතු කළ අගය මත බදු සඳහා බව විගණනයට නිරීක්ෂණය විය. මෙසේ වැඩ විෂයයන් නිම නොකිරීම හේතුවෙන් පරිගණක පද්ධතියේ කටයුතු ද කාලීනව සිදු නොවන බව නිරීක්ෂණය විය.
 - (iii) බදු වාර්තා ලැබීම, බදු වාර්තා සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය සහ නිලධාරීන් වෙත යොමු වන කාර්යයන් විසඳීමට නිලධාරීන් ගෙන ඇති ක්‍රියා මාර්ග යනාදිය පිළිබඳ ගැඹුරු පරීක්ෂාවක් සිදු කිරීම සඳහා සමස්ත දත්ත පද්ධතියට ප්‍රවේශ වීමේ පහසුකම 2018 සැප්තැම්බර් 30 දින දක්වාත් විගණකාධිපතිවරයා වෙත ලබා දී නොතිබුණි.
- (ආ) 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ 15(1) වගන්තිය අනුව සාධන පත්‍රයක් මගින් යම් දේපලක් සමර්පණය කරනු ලබන අවස්ථාවක දේපලෙහි වෙළඳපළ වටිනාකම අනුව අය කළ යුතු මුද්දර ගාස්තු ගණන් බැලිය යුතුය. එහෙත් පනතේ විධිවිධාන පදනම් කර ගනිමින් බදු කර සහ උකස් කර සම්බන්ධයෙන් වටිනාකම සැලකීමේ දී වෙළඳපළ වටිනාකම පදනම් කර කටයුතු කර නොතිබුණ අවස්ථා නියැදි විගණන පරීක්ෂාවේ දී නිරීක්ෂණය විය. තවද, 1982 අංක 43 දරන මුද්දර බදු පනතේ 38(1) වගන්තිය ප්‍රකාරව තක්සේරුකරුවෙකු වෙත

ගෙන එනු ලැබූ සාධන පත්‍රය සඳහා අය කළ යුතු මුද්දර ගාස්තු පිළිබඳව තක්සේරුකරුගේ මතය දැන ගැනීම සඳහා සාධන පත්‍රය රැගෙන එන තැනැත්තා විසින් රු.250 ක ගාස්තුවක් ගෙවිය යුතු වුවත් 2006 වර්ෂයේ සිට විගණන දිනය දක්වාම මෙම ගාස්තුව අය කර නොතිබුණි. සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේ දී 2015 හා 2016 වර්ෂයන්ට අදාළව නිලධාරීන් 13 දෙනෙකු විසින් පවත්වා ගෙන ගිය බදු කර හා උකස් කර ලියාපදිංචි කිරීමේ ලේඛනවල සාධන පත්‍ර 10,336 ක් ලියාපදිංචි කර තිබුණ අතර ඒවා සඳහා අය කර ගත යුතුව පැවති ගාස්තුව රු.2,584,000 ක් බව නිරීක්ෂණය විය.

(ඇ) එකතු කිරීමේ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සම්බන්ධයෙන් බදුකරුවන් විසින් ඉදිරිපත් කළ බදු වාර්තා මත මුදල් ගෙවා නොතිබුණ අවස්ථාවල දී පරිගණක පද්ධතිය ඇසුරින් ස්වයංක්‍රීය ව තක්සේරු වාර්තා නිකුත් කර හිඟ බදු ලෙස වාර්තා කිරීම සහ දඩ මුදල් ගණනය කර වාර්තා කිරීමේ ක්‍රම වේදයක් 2012 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් 2012 අප්‍රේල් 01 දින සිට එම ක්‍රමවේදය නතර කිරීම හේතුවෙන් එදින සිට 2015 දෙසැම්බර් 31 දක්වා වූ බදු කාල පරිච්ඡේදය තුළ බදුකරුවන් විසින් ඉදිරිපත් කළ එකතු කළ අගය මත බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ වාර්තා මත බදු මුදලේ එකතුව රු.මිලියන 15,283 ක් සඳහා මුදල් ගෙවා නොතිබුණි. තවද, ඊට අදාළව තක්සේරු වාර්තා ද නිකුත් කර නොතිබීම හේතුවෙන් හිඟ බදු මුදල හා ඒ මත ගණනය කළ රු.මිලියන 9,238 ක දඩ මුදලක් ද වගයෙන් එකතුව රු.මිලියන 24,521 ක හිඟ ශේෂයක් 2017 දෙසැම්බර් 31 දිනටත් දෙපාර්තමේන්තුව විසින් අය කර ගෙන නොතිබුණි. එසේම ඒවා හිඟ බදු ලෙස වාර්තා කිරීමට ද කටයුතු කර නොතිබුණි.

(ඈ) 2013 වර්ෂයේ දී එකතුකළ අගය මත බදු අය වන බදු සීමාව ඉහළ දැමීමත් සමඟ බදුකරුවන් 17,000 කට අධික සංඛ්‍යාවක් බදු පැහැදීමත් ඉවත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එසේම එම බදු ලිපිගොනු තාවකාලිකව අක්‍රීය කර තිබුණි. එහෙත් එම බදුකරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කර, ඒ වනවිට ඔවුන් වෙත නිකුත් කර තිබුණු එකතු කිරීමේ අගය මත බදු ලියාපදිංචි සහතික දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ හා පසුගිය වසර කීපය තුළ සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේ දී නිරීක්ෂණය වූයේ එසේ අක්‍රීය කළ බදුකරුවන් 77 දෙනෙකු විසින් එකතු කළ අගය මත බදු සඳහා ලියා පදිංචි වී ඇති බව දක්වමින් රාජ්‍ය ආයතනවලින් රු. මිලියන 63.6 ක පමණ එකතු කළ අගය මත බදු ආදායමක් රැස්කර තිබුණු බවයි. එහෙත් එම මුදල දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කර නොතිබුණි. තවද, ඇතැම් බදු කරුවන් විසින් රාජ්‍ය ආයතනවලින් රැස් කරන එකතු කළ අගය මත බදු මුදල්, බදු වාර්තාවල අනාවරණය නොකරන අවස්ථා ද විය. විගණන වාර්තාවලින් පෙන්වා දීමෙන් පසු අදාළ බදුකරුවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් යම්තාක් දුරට කටයුතු කර තිබුණි. එහෙත් අක්‍රීය බදුකරුවන් රාජ්‍ය ආයතනවලින් එකතු කළ අගය මත බදු රැස් කිරීම වැළැක්වීමට හා රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලබන එකතුකළ අගය මත බදු මුදල බදුකරුවන් විසින් නිසි පරිදි බදු වාර්තාවල අනාවරණය කර ඇතිය යන්න තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නව බදු පරිපාලන පරිගණක පද්ධතිය තුළින් ද ස්ථාපිත වී නොතිබුණ බව නිරීක්ෂණය විය.

(ඉ) 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීමේ කටයුතු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණ අතර ඊට අදාළ රු.23,000,000 ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමත් කාර්ය මණ්ඩලය බඳවා ගෙන සේවයේ යෙදවීමත් සමාලෝචිත වර්ෂයේ දී කටයුතු කර තිබුණි. 2016 දෙසැම්බර් 16 දිනැති 01/2016(1) දරන චක්‍රලේඛයෙන් සංශෝධිත 2016 මාර්තු 24 දිනැති අංක 01/2016 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය ප්‍රකාරව ව්‍යාපෘතියක් සඳහා නිලධාරීන් බඳවා ගැනීම හා පාරිශ්‍රමිකය තීරණය කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු විය. එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන

නොතිබුණ බව නිරීක්ෂණය විය. නමුත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම අනුමත නොවූ ව්‍යාපෘතිය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 40 ක් අනුමත කර තිබුණද බඳවා ගැනීම් කර නොතිබුණි. ව්‍යාපෘතියේ අනෙකුත් වියදම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දී රු.12,289,621 ක් වැය කර තිබුණ බව නිරීක්ෂණය විය.

(ඊ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 210 (1) වගන්තිය යටතේ දේශීය ආදායම් දිරි ගැන්වීමේ අරමුදල පිහිටුවා තිබුණ අතර පනතේ 210 (3) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමයකට අනුව, නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු හා දිරිගැන්වීමේ කටයුතු සඳහා අරමුදල් යෙදවීම අරමුදලේ කාර්යයන් ලෙස දක්වා තිබුණි. එම කාර්යයන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් වාර්ෂිකව විසර්ජනය කරනු ලබන මුදල, පනතේ 210 (2) වගන්තිය ප්‍රකාරව අරමුදලට ගෙවනු ලැබිය යුතු විය. එහෙත් දිරි දීමනා ගෙවීම අරමුදල මගින් සිදු කර නොතිබුණි. විසර්ජන පනතින් වාර්ෂිකව ලබා දෙන මුදල් අරමුදලට බැර කිරීමෙන් තොරව පොදු තැන්පත් ගිණුමකට බැර කර ඒ තුළින් ගෙවීම් කර තිබුණ අතර සමාලෝචිත වර්ෂයේ එසේ ගෙවා ඇති මුදල රු.641,728,651 ක් විය. තවද, පනතේ 210 (4) වගන්තිය ප්‍රකාරව අරමුදල පරිපාලනය සඳහා කාර්ය පටිපාටියක් ද සකස් කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.

(උ) මහා පරිමාණ බදු ගෙවන්නන්ගේ අංශයේ පැවති අංක 114018830 දරන බදු ලිපි ගොනුවට අදාළව විගණන විමසුම් නිකුත් කළ 2016 ඔක්තෝබර් 19 දින වන විටත් 2007/2008 තක්සේරු වර්ෂයේ සිට 2014/2015 තක්සේරු වර්ෂය දක්වා වූ බදු කාල පරිච්ඡේද වෙනුවෙන් විස්තරාත්මක විගණනයක් සිදු කර නොතිබුණි. විගණන විමසුම් නිකුත් කිරීමෙන් පසුව 2014/2015 තක්සේරු වර්ෂය සඳහා පමණක් බදු විගණනයක් සිදු කර තිබුණි. උක්ත බදු ලිපි ගොනුවට අදාළව පහත කරුණු නිරීක්ෂණය විය.

(i) 2011/2012 තක්සේරු වර්ෂයේ සිට 2014/2015 තක්සේරු වර්ෂය දක්වා වූ තක්සේරු වර්ෂ 5ට අදාළව ඉදිරිපත් කර ඇති ආදායම් බදු වාර්තා, එකතු කළ අගය මත බදු වාර්තා, ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සේවා ගාස්තු බදු වාර්තාවල එකිනෙකට වෙනස් පිරිවැටුමක් දක්වා තිබුණ ද දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ අවධානය යොමු කර නිවැරදි පිරිවැටුම පදනම් කර ගෙන බදු බැඳියාව ගණනය කර තිබුණ බව නිරීක්ෂණය නොවීය.

(ii) විගණන විමසුම් නිකුත් කිරීමෙන් පසු බදු ලිපි ගොනුවේ විගණනයක් සිදු කර තිබුණ අතර 2014/2015 තක්සේරු වර්ෂයට පෙර බදු කාල පරිච්ඡේදවල තොරතුරු ඉල්ලීමෙන් බදුකරු අපහසුතාවට පත් වන බව දක්වමින් 2014/2015 තක්සේරු වර්ෂය සඳහා පමණක් විගණන කටයුතු සීමා කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. තවද, එකතු කළ අගය මත බදු වාර්තා සම්පූර්ණ කිරීමේ දී බදුකරු විධිමත්ව කටයුතු කර නොමැති බව දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබුණ ද ඒ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් තොරව බදුකරු ලබා දුන් අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව විගණනයක් සිදු කර රු.23,213,338 ක අතිරේක බද්දක් සඳහා බදුකරු එකඟ කරවා ගෙන තිබුණ බව නිරීක්ෂණය විය.

(ඌ) මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ බදු ලිපි ගොනු අංක 86/9002-03 සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂාවේ දී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) බදු ලිපි ගොනුවට අනුව, බදුකරුගේ ප්‍රධාන ආදායම් ප්‍රභවය ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරික ආදායම වන අතර මෙම ව්‍යාපාරය වසර 40 ක පමණ කාලයක සිට සිදු කර ඇත.

එහෙත් 2012/2013 තක්සේරු වර්ෂයේ දී ව්‍යාපාරික ආදායම රු.මිලියන 375 ක් ලෙසත් 2014/2015 තක්සේරු වර්ෂයේ දී සිදු කර තිබූ විස්තරාත්මක විගණනයේ දී ව්‍යාපාරික ආදායම රු.මිලියන 5,104 ක් ලෙස අනාවරණය කර තිබුණි. එසේ වුව ද 2007/2008 තක්සේරු වර්ෂයේ සිට 2011/2012 තක්සේරු වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ආදායම රු.මිලියන 15 ක් 25 ක් අතර පරාසයක වූ ව්‍යාපාරික ආදායමක් බදු කරු විසින් දක්වා තිබුණ අතර එම අගය මත ආදායම් බදු ගණනය කර තිබුණ බව නිරීක්ෂණය විය. ඒ අනුව, බදු කරුගේ නිවැරදි ව්‍යාපාරික ආදායම අනාවරණය කර නොගැනීම නිසා ඉකුත් වර්ෂවල දී විශාල බදු ආදායමක් අහිමි වී තිබුණ බව නිරීක්ෂණය විය.

- (ii) ඔට්ටු හා සුදු බදු පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාරව සුදු ව්‍යාපාරය පවත්වා ගෙන යන එක් ශාඛාවකින් 2014/2015 වර්ෂයට රු.300,000 ක් ද 2015/2016 තක්සේරු වර්ෂයට රු.600,000 ක් ද බැගින් වූ ගාස්තුවක් අය කළ යුතු වේ. බදු ලිපි ගොනුව විගණනය කළ නිලධාරීන්ට අනුව, මෙම ව්‍යාපාරයේ ශාඛා කාර්යාල 175 ක් පවතින බව අනාවරණය කරගෙන තිබුණ ද 2014/2015 වර්ෂයේ ශාඛා 100 ක් සඳහා හා 2015/2016 වර්ෂයේ ශාඛා 120 ක් සඳහා පමණක් වාර්ෂික ගාස්තු අය කර තිබුණි. මේ හේතුවෙන් එකතුව රු.මිලියන 55.5 ක් වූ බදු ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබුණි.
- (iii) ඔට්ටු හා සුදු බදු පනතට අනුව, සජීවී පහසුකම් සහිත ඔට්ටු ඇල්ලීමේ සුදු ව්‍යාපාරයේ ශාඛාවක මාසික දළ ලැබීම්වලින් සියයට 5 අනුපාතයක බද්දක් අය කළ යුතුය. එහෙත් අනාවරණය කර ගෙන ඇති රු.මිලියන 5,104 ක ව්‍යාපාරික ආදායමට අදාළ දළ ලැබීම් ශාඛාව අනුව බෙදා, එක් එක් ශාඛාවේ දළ ලැබීම් ගණනය කර ඔට්ටු හා සුදු බදු පනතේ විධිවිධාන ප්‍රකාරව දළ ලැබීම් මත නිවැරදි බද්ද අය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.
- (iv) බදුකරු 2010 වර්ෂයේ දී මියගොස් තිබුණ අතර බදුකරුගේ අත්සනින් තොරව වෙනත් පුද්ගලයෙකු විසින් බදු වාර්තා ඉදිරිපත් කර තිබුණ ද ඒ පිළිබඳ අනාවරණය කර ගැනීමට අදාළ ලිපි ගොනුව භාර නිලධාරියා අපොහොසත් වී තිබුණි. 2014/2015 තක්සේරු වර්ෂයේ සිදු කළ විස්තරාත්මක විගණනයෙන් පසුව ද අතිරේක බදු හා දඩ ඇතුළත් රු.මිලියන 2,995 ක තක්සේරු දැන්වීම් ද මිය ගිය බදුකරුගේ බදු ලිපි ගොනු අංකය යටතේ බදු ලිපි ගොනුව සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කළ මිය ගිය බදු කරුගේ උරුමකරුවෙකු වෙත නිකුත් කිරීමට නිලධාරීන් විසින් කටයුතු කර තිබුණි. තක්සේරුවට විරෝධතා දක්වමින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණ අතර 2018 සැප්තැම්බර් 30 දක්වාත් එය විසඳී නොතිබුණි.

2.8 කාර්යභාරයන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය කිරීම

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂ 05 ක කාලය තුළ දෙපාර්තමේන්තුවට සලසා තිබුණු ප්‍රතිපාදනය, උපයෝජනය හා ඉතිරිය පිළිබඳ තොරතුරු හා ඒ පිළිබඳ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

වර්ෂය	වියදම් වර්ගය	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
		රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
2013	සුනරාවර්තන	1,687.18	1,683.27	3.91	0.23
	මූලධන	244.00	192.62	51.38	21.06
	එකතුව	1,931.18	1,875.89	55.29	2.86
2014	සුනරාවර්තන	2,010.32	2,002.41	7.91	0.39
	මූලධන	1,137.68	1,085.55	52.12	4.58
	එකතුව	3,148.00	3,087.96	60.03	1.91
2015	සුනරාවර්තන	2,440.00	2,428.41	11.59	0.47
	මූලධන	2,036.05	2,008.72	27.33	1.34
	එකතුව	4,476.05	4,437.13	38.92	0.87
2016	සුනරාවර්තන	2,879.20	2,841.16	38.04	1.32
	මූලධන	1,686.05	1,219.97	466.08	27.64
	එකතුව	4,565.25	4,061.13	504.12	11.04
2017	සුනරාවර්තන	3,025.43	3,014.61	10.82	0.36
	මූලධන	1,439.08	1,322.56	116.52	8.10
	එකතුව	4,464.51	4,337.17	127.34	2.85

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම

මු.රෙ. 50 (ii) හි උපදෙස් පරිදි ඇස්තමේන්තු හැකි තාක් නිවැරදිව පිළියෙල කළ යුතු විය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමාලෝචිත වර්ෂය සඳහා මුළු වියදම් ඇස්තමේන්තුව රු.මිලියන 3,218 ක් වුව ද පසුව අනුමත කර ගෙන ඇති රු.මිලියන 1,098 ක පරිපූරක ප්‍රතිපාදන හේතුවෙන් ශුද්ධ ප්‍රතිපාදනය රු.මිලියන 4,316 ක් දක්වා සියයට 34 කින් වැඩි කර ගෙන තිබුණි. තවද, වැය විෂයන් 11 ක් සඳහා මූලික ඇස්තමේන්තු ගත ප්‍රතිපාදනය සියයට 10 ක සිට සියයට 1030 ක් දක්වා වූ පරාසයක් තුළ වැඩි කර තිබුණ හෙයින් මුදල් රෙගුලාසි ප්‍රකාරව වියදම් ඇස්තමේන්තු නිවැරදිව පිළියෙල කර නොතිබුණ බව නිරීක්ෂණය විය.

(ආ) ප්‍රාදේශීය බදු පරිපාලනය සවි බල ගැන්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා නව ප්‍රාදේශීය කාර්යාල 12 ක් ස්ථාපිත කිරීමට සමාලෝචිත වර්ෂයේ දී රු.මිලියන 20 ක වාර්ෂික අය වැය මඟින් වෙන් කරවා ගෙන තිබුණි. නව ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබී නොතිබීම හේතුවෙන් නව

ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සමාලෝචිත වර්ෂයේ දී සිදු කර නොතිබුණි.

(ඇ) විසර්ජන ගිණුම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල නවීකරණය සඳහා වෙන් කර තිබුණ රු.මිලියන 52 ක ප්‍රතිපාදන මුදලින් රු.මිලියන 21.3 ඉතිරි වී තිබුණි. ඉකුත් වර්ෂ දෙක තුළ දී ද උක්ත වැය විෂයයේ ප්‍රතිපාදන ඉතිරිය පිළිවෙලින් සියයට 35 ක් හා සියයට 55 ක් පමණ විය. ඒ අනුව ප්‍රාදේශීය කාර්යාල නවීකරණය සඳහා වෙන් කර ගන්නා ප්‍රතිපාදන කාර්යක්ෂමව උපයෝජනය සඳහා විධිමත් සැලසුමක් නොමැති බව නිරීක්ෂණය විය.

2.9 ඇස්තමේතුගත හා තථ්‍ය ආදායම

දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය සඳහා ආදායම් සංකේත 36 ක් සඳහා එකතුව රු.මිලියන 837,855 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ දී එකතුව රු.මිලියන 792,351 ක ආදායමක් රැස් කර තිබුණි. එය ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 94 ක් වී තිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් සංකේතය	2017 දෙසැම්බර් 31 දිනට			තථ්‍ය ආදායම ඇස්තමේන්තු කළ ආදායමේ ප්‍රතිශතයක් ලෙස
	ඇස්තමේන්තුගත ආදායම	තථ්‍ය ආදායම	ඉක්මවීම/ (ඌනතාවය)	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
10.02.01.01	55,000	50,053	(4947.00)	91.01
10.02.01.02	155,000	149,447	(5553.00)	96.42
10.02.01.03	75,000	75,846	846.00	101.13
10.02.01.04	165,000	168,393	3393.00	102.06
10.02.02.01	0	0.04	0.04	-
10.02.02.02	0	0.08	0.08	-
10.02.02.03	0	0	0.00	0.00
10.02.03.01	0	16	16.00	-
10.02.03.02	0	0	0.00	0.00
10.02.03.03	0	0	0.00	0.00
10.02.07.00	0	0	0.00	0.00
10.02.08.00	0	0	0.00	0.00
10.02.09.00	0	21	21.00	-
10.02.10.00	0	0	0.00	0.00
10.02.12.01	40,000	38,821	(1179.00)	97.05

10.02.12.02	15,000	10,894	(4106.00)	72.63
10.02.12.03	20,000	19,320	(680.00)	96.60
10.03.03.00	1,800	1,929	129.00	107.17
10.03.04.00	1,500	1,334	(166.00)	88.93
10.03.05.00	45	53	8.00	117.78
10.03.07.10	1,500	1,651	151.00	110.07
10.03.07.11	0	0	0.00	0.00
10.03.07.12	0	0	0.00	0.00
10.03.09.00	0	7	7.00	-
10.03.10.00	10	4	(6.00)	40.00
10.04.01.01	122,000	107,614	(14386.00)	88.21
10.04.01.02	18,000	17,074	(926.00)	94.86
10.04.01.03	7,000	8,185	1185.00	116.93
10.04.01.04	0	0	0.00	0.00
10.04.02.01	35,000	32,920	(2080.00)	94.06
10.04.02.99	15,000	10,716	(4284.00)	71.44
10.04.03.01	60,000	51,351	(8649.00)	85.59
10.04.03.99	3,000	1,983	(1017.00)	66.10
10.04.04.01	47,000	42,560	(4440.00)	90.55
10.04.04.02	1,000	2,159	1159.00	215.90
20.06.03.00	0	0	0.00	0.00
එකතුව	837,855	792,351	(45,503.8)	94.56

ඉහත සඳහන් ආදායම් ගිණුම් සම්බන්ධයෙන් සිදු කළ විගණනයේ දී පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ මූලික ආදායම් ඇස්තමේන්තුවට සහ සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවට ඇතුළත් කිරීම සඳහා පිළිවෙළින් රු.මිලියන 632,240 ක හා රු.මිලියන 784,828 ක ඇස්තමේන්තු ගත අගයන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණ ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 798,268 ක් ලෙස හා සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 837,855 ක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණි. මේ

අයුරින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ඇස්තමේන්තු අගයන් වෙනස් කිරීමට පදනම් වූ කරුණු හා එම කරුණුවල බලපෑම ප්‍රමාණනය කර විගණනයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා සිටිය ද ඒ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් සිදු කර නොතිබුණි.

- (ආ) 2015 ජූලි 20 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛයේ 03 ඡේදය පරිදි මූලික ආදායම ඇස්තමේන්තු සැකසීමේ දී ආදායම ගණනය කිරීමේ පදනමට අදාළ තොරතුරු විස්තරාත්මකව දැක්විය යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ ආදායම ඇස්තමේන්තු කිරීමේ පදනමට අදාළ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මකව දක්වා නොතිබුණි.
- (ඇ) විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පැරණි බදු පරිපාලන පද්ධතියට (Legacy System) හා නව බදු පරිපාලන පද්ධතියට (RAMIS) අදාළ හිඟ බදු වාර්තා අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2017 දෙසැම්බර් 31 දිනට රැස් කළ යුතු හිඟ ආදායම් එකතුව රු.මිලියන 341,537 ක් විය. එහෙත් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ඇති ආදායම් ගිණුම් 36 හි ඩී.ඊ.එස්.ඒ. ආදායම් -2 ආකෘතිවල අනු අංක 8 සිට 14 දක්වා හිඟ ආදායම් පිළිබඳ විස්තර කිසිවක් දක්වා නොතිබුණි.
- (ඈ) 2015 දෙසැම්බර් 31 දින දක්වා බදු පරිපාලනය පැරණි බදු පරිපාලන පද්ධතිය (Legacy System) මඟින් සිදු කර තිබුණ අතර ඊට අදාළ ව ඉදිරිපත් කර තිබුණු හිඟ බදු වාර්තාවට අනුව , 2017 දෙසැම්බර් 31 දිනට අය විය යුතු හිඟ බදු හා දඩ මුදල රු.මිලියන 323,732 ක් විය. එසේ වුවද 2012 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රු.මිලියන 192,663 ක් වූ අතර 2012 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂය වන විට හිඟ බදු ආදායම සියයට 68 කින් වර්ධනය වී තිබුණි. හිඟ බදු අය කර ගැනීම හෝ නිරවුල් කර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂවල ප්‍රමාණාත්මක ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. මේ සම්බන්ධයෙන් තවදුරටත් පහත කරුණු නිරීක්ෂණය විය.
 - (i) ඉහත හිඟ බදු හා දඩ මුදලින් රු.මිලියන 32,070 ක් එනම් මුළු හිඟයෙන් සියයට 10 ක් පමණක් අය කර ගත හැකි බව වාර්තා කර තිබුණි. ඉතිරි රු. මිලියන 291,662 ක් එනම් මුළු හිඟයෙන් සියයට 90 ක් වූ හිඟ බදු හා දඩ මුදල අය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් වාර්තා කර තිබුණි. නියැදි පරීක්ෂාව අනුව, විරෝධතා දැක්වීම්, පරිගණක පද්ධති දෝෂ හා වෙනත් හේතු ලෙස දක්වමින් අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති එකතුව රු.මිලියන 58,236 ක හිඟ බදු ශේෂ නිරවුල් කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.
 - (ii) අවලංගු කරන ලද බදු පනත් 06 කට අදාළව සමාලෝචිත වර්ෂය ආරම්භයේ දී රු.මිලියන 7,529 ක හිඟ ශේෂයක් පැවති අතර එම හිඟ බදු මුදලින් රු. මිලියන 6,718 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිරවුල් වී නොතිබුණි.
 - (iii) භාණ්ඩ හා සේවා මත බදු පනත 2002 වර්ෂයේ දී අහෝසි වී තිබුණ ද එම පනත යටතේ අය විය යුතු රු.මිලියන 1,949 ක් වූ භාණ්ඩ හා සේවා බදු මුදලක් 2017 දෙසැම්බර් 31 දිනටත් දෙපාර්තමේන්තුව විසින් අය කර ගෙන නොතිබුණි. තවද, හිඟ බදු ශේෂයට අදාළ කාල විශ්ලේෂණයක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණ අතර, එම හිඟ බදු ශේෂය පිළිබඳ විස්තර ලේඛන ගත වී නොතිබුණි.
- (ඉ) 2015/2016 තක්සේරු වර්ෂයේ සිට බදු පරිපාලනය නව බදු පරිපාලන පද්ධතිය (RAMIS) යටතේ ද සිදු කරනු ලබයි. ඊට අදාළව මුදල් රෙගුලාසි 128(2)(ඇ) ප්‍රකාරව 2018 ජනවාරි 31 දිනට පෙර විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු හිඟ ආදායම් වාර්තාව කාල පමාවකින් පසුව 2018 ජූලි 17 දින ඉදිරිපත් කර තිබුණි. 2016 හා 2017 වර්ෂයන්ට අදාළව අය නොවී තිබූ හිඟ බදු හා දඩ මුදල රු.මිලියන 17,805 ක් විය.

- (ඊ) අංක 1002-01-00 දරන එකතු කිරීමේ අගය මත බදු පාලන ගිණුමේ භාණ්ඩාගාරයේ දැක්වෙන ආදායමට වඩා දෙපාර්තමේන්තු වාර්තා අනුව ආදායම රු.101,153,974 කින් අඩුවෙන් දක්වා තිබුණි. එම වෙනසට අදාළ හේතු හඳුනා ගෙන නිවැරදිව ගැලපීමෙන් තොරව දෙපාර්තමේන්තු පොත්වල එකතු කිරීමේ අගය මත බදු (අනෙකුත් සේවා) ආදායම් සංකේතයට බැර කර භාණ්ඩාගාර අගයන් පදනම් කර ගෙන ආදායම් ගිණුම් පිළියෙල කර තිබුණි. එම හේතුවෙන් එකතු කළ අගය මත බදු ආදායමේ නිරවද්‍යතාව තහවුරු නොවුණි.
- (උ) සංස්ථාපිත නොවන බදු (වෙනත් ආදායම්) සංකේතයේ දෙපාර්තමේන්තු පොත් හා භාණ්ඩාගාර වාර්තා අතර රු.474,088,314 ක නොසැසඳීමක් පැවති අතර ඊට අදාළ හේතු හඳුනා ගෙන නිවැරදි කිරීමට කටයුතු කිරීමෙන් තොරව ආදායමින් ආපසු ගෙවීම් ලෙස මාරු පත්‍ර මගින් භාණ්ඩාගාර ගිණුම් තුළ ගැලපීම කර තිබුණි. මෙම ආදායම් සංකේතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් ආදායම් සංකේත 20 ක භාණ්ඩාගාරයේ පාලන ගිණුමක් ලෙස ද ක්‍රියාත්මක වන බැවින් එම සියළුම ආදායම් සංකේතවලට අදාළ සමාලෝචිත වර්ෂයේ ආදායමේ නිරවද්‍යතාව තහවුරු නොවීය.
- (ඌ) ආදායම් රැස් කිරීමේ බැංකු ගිණුම් මගින් භාණ්ඩාගාරයට බැර වන ආදායම් මුදල හා දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යන වාර්තා අනුව ආදායමේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා සැසඳීමේ වාර්තා පිළියෙල කළ යුතු වුවත් දෙපාර්තමේන්තුව විසින් 2017 සැප්තැම්බර් මාසය දක්වා පමණක් සැසඳීමේ වාර්තා පිළියෙල කර තිබුණි. ඒ අනුව, සැසඳීම් සිදු කර ආදායමේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව ආදායම් ගිණුම් පිළියෙල කර තිබුණ බව නිරීක්ෂණය විය.
- (එ) 2015 ඔක්තෝබර් 30 දිනැති 2015 අංක 10 දරන මුදල් පනත මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට පවරා ඇති කැසිනෝ කර්මාන්ත අය බද්ද සහ සංක්‍රමණික බද්දට අදාළ බදු ආදායම් රැස් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ කරුණු පහත වේ.
 - (i) පනතේ විධි විධාන ප්‍රකාරව 2015 නොවැම්බර් 15 දින හෝ ඊට පෙර එක් ආයතනයකින් රු.මිලියන 1,000 බැගින් කැසිනෝ ව්‍යාපාර 04 කින් එකතුව රු.මිලියන 4,000 ක කැසිනෝ කර්මාන්ත අය බදු රැස් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඉන් රු.මිලියන 785 ක් පමණක් රැස් කර ගෙන තිබුණි. ඒ අනුව, තවදුරටත් අය වියයුතු රු.මිලියන 3,215 ක මුදල සමාලෝචිත වර්ෂයේ දී හිඟ බදු ලෙස ද වාර්තා වී නොතිබුණි.
 - (ii) 2015 නොවැම්බර් 01 දින සිට බල පැවැත්වෙන පරිදි ස්ථිරවම දිවයින හැර යන සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගෙන්ම එම පුරවැසියාට රටින් පිටතට ගෙනයාම සඳහා නිදහස් කරන ලද විදේශ විනිමය මත සියයට විස්සක සංක්‍රමණික බද්දක් අය කිරීමේ විධිවිධාන පනවා ඇති අතර සමාලෝචිත වර්ෂයේ දී සංක්‍රමණික බද්ද ලෙස රු.මිලියන 4.1 ක් පමණක් රැස් කර තිබුණි. එහෙත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ස්ථිරවම රට හැර යන පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඔවුන් විසින් රටින් බැහැරට ගෙන යන විදේශ විනිමය ප්‍රමාණය නිශ්චය කර බදු පැහැදීම වැඩි කර ගැනීමේ යාන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් සකස් කර ගැනීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබුණි.

- (ඒ) 2017 වර්ෂයේ අය වැය යෝජනා අනුව, මූල්‍ය ගනුදෙනු මත බදු පැනවීමට යෝජනාවෙන් මූලික ආදායම් ඇස්තමේන්තුව ලෙස රු.මිලියන 8,000 ක් හා ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් ලැබෙන ලාභ මත ප්‍රාග්ධන ලාභ බද්ද මඟින් රු.මිලියන 5,000 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. එසේ වුව ද සමාලෝචිත වර්ෂයේ මෙම බදු ක්‍රියාත්මක වී නොතිබීම හේතුවෙන් ආදායම් රැස් කර නොතිබුණි.
- (ඔ) 2016 අයවැය යෝජනා අනුව අධි භාරය බද්ද නමින් සංස්ථාපිත බදු යටතේ නව බද්දක් පනවා තිබුණ ද අදාළ නීතිමය ප්‍රතිපාදන සකස් නොවීම නිසා සමාලෝචිත වර්ෂය තුළ දී ද මෙම බද්ද ක්‍රියාත්මක වී නොතිබුණි.
- (ඔ) රේගු දෙපාර්තමේන්තුව විසින් රැස් කළ ජාතිය ගොඩනැගීමේ බදු ආදායමින් රු.මිලියන 9,460.9 ක් පළාත් සභා වෙත ප්‍රේෂණය කර තිබුණි. ප්‍රේෂණය කළ මුදල තහවුරු කර ගැනීම සඳහා ලේඛන හා වාර්තා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලට අදාළ වාර්තා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන නොතිබුණි.

2.10 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

දෙපාර්තමේන්තුවට අදාළ විෂය අංක 24601 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තත්‍ය අගයන් පහත දැක්වේ .

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තථ්‍ය	අවම සීමාව	තථ්‍ය	උපරිම සීමාව	තථ්‍ය
රු.මිලියන 110.00	රු.මිලියන 64.8	රු.මිලියන 77.00	රු.මිලියන 91.01	රු.මිලියන 415.00	රු.මිලියන 322.2

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) හිඟ හිටි ණය ශේෂ අයකර නොගැනීම
 විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අය වීම් හිඟ හිටි තිබුණු ශේෂවල එකතුව ස්ථාන මාරු වී ගිය නිලධාරීන්ගේ ණය ශේෂ හැර රු. 804,108 ක් වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 1 ක සිට වර්ෂ 20 ක් දක්වා කාල පරාසයක සිට පැවත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අය කර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.
- (ආ) 2017 සැප්තැම්බර් 25 දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු වී පැමිණි නිලධාරියෙකුගේ රු.567,400 ක ආපදා ණය ශේෂය දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන නොතිබුණ අතර නිලධාරියාගේ මාසික වැටුපෙන් අය කරනු ලබන රු.11,290 ක ණය වාරික මුදල ණය මුදල ලබා දී තිබුණ උච්ච පළාත් සභාව වෙත ප්‍රේෂණය කිරීම පමණක් සිදු කර තිබුණි. 2008 දෙසැම්බර් 31 දිනැති අංක 30/2008 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව ලබා දිය හැකි ආපදා ණය මුදලේ උපරිම සීමාව රු.250,000 ක් වුවත්, නිලධාරියා විසින් කලින් සේවය කළ ස්ථානයෙන් එම සීමාව ඉක්මවා ආපදා ණය ලබා ගෙන තිබුණ බව තවදුරටත් නිරීක්ෂණය විය.

2.11 පොදු තැන්පත් ගිණුම්

දෙපාර්තමේන්තුව යටතේ වන පොදු තැන්පත් ගිණුම් 06 ක 2017 දෙසැම්බර් 31 දිනට ශේෂවල එකතුව රු.මිලියන 1,937.37 ක් විය. ඒ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ කාල පරිච්ඡේදයේ දී සැපයුම්කරුවන්ගෙන් රඳවා ගෙන පොදු තැන්පත් ගිණුමට බැර කර ඇති රු. මිලියන 21.5 ක් අදාළ පාර්ශව වෙත නිදහස් කිරීම හෝ රඳවා ගැනීමේ අපේක්ෂිත කාර්ය සඳහා උපයෝජනය කිරීමෙන් තොරව පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.
- (ආ) සැපයුම්කරුවන්ගෙන් අය කළ රු.මිලියන 2.3 ක ප්‍රමාද ගාස්තු මුදල් රෙගුලාසි 572 ප්‍රකාරව රාජ්‍ය ආදායමට බැර කිරීමෙන් තොරව පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

2.12 ලේඛන හා පොත් පත් පවත්වා නොතිබීම

දෙපාර්තමේන්තුව විසින් ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් පවත්වා ගෙන යනු ලබන ස්ථාවර වත්කම් ලේඛනය 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය/මුදල් රෙගුලාසි 502(2) ප්‍රකාරව හා එහි 11 වැනි පරිච්ඡේදය ප්‍රකාරව සියළුම විස්තර ඇතුළත් කර යාවත්කාලීනව පවත්වා නොතිබුණි.

2.13 මානව සම්පත් කළමනාකරණය

අනුයුක්ත කාර්ය මණ්ඩලය, තථ්‍ය කාර්ය මණ්ඩලය හා පුද්ගල පඩිනඩි සඳහා වියදම

දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටු කිරීම සඳහා 2017 දෙසැම්බර් 31 දිනට අනුමත, තථ්‍ය, පුරප්පාඩු හා අතිරික්ත කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දැක්වේ. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් පුද්ගල පඩිනඩි වැය කාණ්ඩය වෙනුවෙන් රු.මිලියන 2,103 ක් වැය කර තිබුණි. ඒ අනුව ඒක පුද්ගල වියදම රු.833,227 ක් වී තිබුණි.

	සේවක	වර්ගය	අනුමත සංඛ්‍යාව	තථ්‍ය සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම		1,248	1,177	71	-
(ii)	තෘතීයික මට්ටම		36	27	9	-
(iii)	ද්විතීයික මට්ටම		1,055	904	151	-
(iv)	ප්‍රාථමික මට්ටම		437	414	23	-
(v)	අනියම්/කොන්ත්‍රාත්		-	2	-	2
	එකතුව		2,776	2,524	254	2

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ මුළු පුරප්පාඩු සංඛ්‍යාව 254 ක් වූ අතර එය අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 9 ක් විය. ඉන් දේශීය ආදායම් සේවයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව 71 ක් වූ අතර සහාය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සංඛ්‍යාව 183 ක් විය. නව ආදායම් බදු පරිපාලන පරිගණක පද්ධතිය යටතේ බදු පරිපාලනයට අදාළ ව පද්ධතිය


මහින් වැඩ විෂයයන් දේශීය ආදායම් සේවයේ නිලධාරීන් වෙත යොමු වෙයි. සභාය කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සභාය ඇති ව දේශීය

ආදායම් සේවයේ නිලධාරීන් විසින් එම වැඩ විෂයයන් නිම කර බදු අනුකූලතාව පවත්වා ගැනීම හා බදු ලිපි ගොනු විගණන සිදු කරයි. මෙසේ නිලධාරීන්ගේ පුරප්පාඩු පැවතීම වැඩි අයිතම කාලීනව නිම කිරීම කෙරෙහි බලපෑමක් ඇති කරන බව නිරීක්ෂණය වන අතර විගණනයට ඉදිරිපත්කළ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයට අදාළ ව පද්ධතිය තුලින් ඇතිකළ වැඩ විෂයයන් 346,645 ක් පමණ 2017 දෙසැම්බර් 31 දිනටත් නිම කර නොතිබුණි.

(ආ) විගණනයට ඉදිරිපත් කරන ලද කාර්ය මණ්ඩල විස්තර අනුව වෙනත් (අනියම්/ තාවකාලික/ කොන්ත්‍රාත් පදනම) යටතේ තත්‍ය සේවක සංඛ්‍යාව 02 වූ අතර මේ සඳහා අනුමත සේවක සංඛ්‍යාවක් නොතිබුණි. විගණනය වෙත ඉදිරිපත් කරන ලද IAQ/2017/46(1)/10 හා 2017/10/31 දිනැති ලිපිය අනුව ඔවුන් දෙදෙනා හට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම සලකා බැලීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලීම් කර තිබුණ ද මේ දක්වා අනුමැතිය ලැබී නොතිබුණි.

(ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයේ දේශීය ආදායම් සේවයේ මුළු නිලධාරීන් සංඛ්‍යාව වූ 1162 න් නිලධාරීන් 727 ක් එනම් සියයට 63 ක් ප්‍රධාන කාර්යාලයේ අංශ අතර අනුයුක්ත කර තිබුණු අතර නිලධාරීන් 435 ක් එනම් සියයට 37 ක් ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත කර තිබුණි. එහෙත් මුළු ආදායමින් සියයට 95 ක් ප්‍රධාන කාර්යාලයේ අංශවලට අනුයුක්ත නිලධාරීන් රැස්කර තිබුණු අතර ප්‍රාදේශීය කාර්යාලවලින් සියයට 5 ක පමණක් වූ ආදායමක් රැස් කර තිබුණ බව නිරීක්ෂණය විය. ඒ අනුව, කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමේ විෂමතාවයක් නිරීක්ෂණය විය.

2.14 තිරසර සංවර්ධන අරමුණුවලට අනුගත වීම.



තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායාය පත්‍රය” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර සමාලෝචිත වර්ෂයට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තම විෂය පථයට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතු ද යන්න පිළිබඳව දැනුවත් වී නොතිබුණි.